



අවදානම

සුදු සපත්තු මේස් දමා සුදු කමිසෙන් සැරසෙන්නේ දවස ඇරඹීමට කලියෙන් ඇඟපත වෙනසී යන්නේ සිසිල් සුළඟ ඇතේ වැදී හිරිගඩු මතු වී එන්නේ ටේ අද්දර ඇති උයනේ පාන්දරත් ඇවිදින්නේ

තොප්පි දමා මේස් දමා මහළු පේට්ටු හරි හරියට පායි කියා මා පසු කර කඩිසර ගමනින් යන විට පියඹා යයි මගෙ සිතුවීම් මා ඉපදුණු අපේ ගමට උදව් අරන් කුඹුරට යන අසරණයන් සිතිවේ මට

උස තෝපල් ගස් අතරින් හිරු රැස් බිම වැවී නටයි හිරිගඩු හිතලු නැති වී දුහදිය තළලේ මතු වෙයි කාර් වලින් බැස හිනැහෙන පාසල් දරුවන් හඬ වෙයි වෙල් හියරේ අකුරට යන ගැමි දරුවන් මට සිහි වෙයි

ටයි පරියෙන් ගෙල හිර කර සුදු මහකුන් අර යන්නේ සනීප දෙන වාහනයෙන් බැස බර අඩි තබමින්තේ බසයේ වල්ලී තෙරපෙන මගෙ මිතුරන් සිහිවන්නේ ඔවුනගෙ දුහදිය සිහි වී මගේ දෙනෙත බොදවන්නේ

පාලිත ගනේවත්ත

රහස

සරා පිපි මල්ගාස හමන්නේ තොතින්මුහු සුළඟක්ය. කුඩා දැරියක් හිබද ඇදෙන්නේ නෙලා ගනිමින් එමල් නොදන්නා හෙයින්දෝ සැඟව ඇති රහස වීහි ඇස පිහන වමන්කාරය යටින්. අතිකර ලෙස සුළඟ හා එක්ව හිදැල්ලේ පියඹන්න පොරකන කුරුල්ලකුගෙන් හිරිහුන පියාපත යට රුවා සිටියේ රහස සඟවා බොහෝ කල්. වලාකුළු මේ විසිර යන්නේ රහස දන්නා හිසාවෙන්.

වන්දිතා ද සිල්වා

සුසාරී..

බිය සැක මුසුව රූට-රූට ආවේ ඔබ හද දෙවොලට අපල උපදා දුරුකර සෙත් කවියක් කියව ගන්න.... පෝලිමේ මා හට පළමුව තවත් යාතිකා ලද උන් උන් බව හැඟුනේ පසුවයි සෙත් කවියක් කියව ගන්න තවත් ඒවි වැල නොකැඩී උන් ඇරඹුම් නැ අවසන් දේවාලේ දොර විවරයි ඔබව හැදිනුවේ පසුවයි අවසන වස් කවියක් වන කාටත් එක සෙත් කවියෙන් යාතිකාව කර ගෙන යන සුසාරියා බව ඔබ

යසා හෙනබර්න්
ජර්මනිය.



පහනි වැට

To be without wars

Fighting here and fighting there
People are killed every where !
Countries known as holy lands
Are falling into the greedy hands
Of selfish rulers yearning to be rich
They do not care for what they hitch!
There is no end to these dirty wars
Democracy is behind bars!
A war of vengeance is started now
Taliban versus America
War loving leaders have made a vow!
Who can fight with America?
The greatest as they pretend to be
Shame, that the world is blind to see
President Bush who's pride is hurt
Has warned all countries to be alert
If U.S.A is touched the world can end!
To help him comes his very good friend
Tony Blair steps in to play piece
Both of them say they love peace!
Then who wants these wars?
Innocent people with burning scars?
Bush is beating about the bush
Tony Blair is giving him the push
It is said to be a war against terror
To kill more people! It will end up in horror
When there are wars, there can't be peace
If the cause is found wars will set to cease
Changing policies is a better way
To end the wars and peace to stay
Greed for oil, rich land and soil
Is the cause for wars

though covered with foil
Blood for blood and wars for wars
Is no solution to be without wars!

-Mallika- Berlin

වේගවත් මිනිසුන්

මා වටා
හැම තැනම

සෙවනැළ වලින් ද
වෙන් වුණ
වේගවත් මිනිසුන්

ඊ.ඒ ඩෝසන් ජිති

ද්වන්ධ සටන සහ ජේෂ්මය

අසසකු - වෙළඹක
පිට නැති ගත්
අසරුවෝ...
එකිනෙකා හා
සැද වැදිදී..
අසුන් - වෙළඹක්
පෙම් කළේ..
අසරුවෝ නම්
නොදැටවේ


අනුර බී. සෙනෙවිරත්න
(පියස්ස කාව්‍ය සංග්‍රහය)

පහනිවැට දෙසැ. කලාපයේ පල වූ
'අහිරු ලිය' වූබායි හි,
මංගලිකා පෙරේරා
විසින් කරන ලද නිර්මාණයක් බව
සලකන්න.

පිල් මාරුව

මැතිකම නැති වී
උපාරුව අඩු වී
හිතේ දුක වැඩි වී
සැප සම්පත් මතක් වී
ඔහ බිමවූවා!
නොකර කොහොම ද
පිලේ මාරුව

කාංචනා
විජේසේන




සැම දින ම නුඹ ලඟා ම

නෙලා මල් පුදා ඔබ දෙඅත් මත සෙනෙහසින්
බලා ඉම් සිනාසෙන නුඹේ වන මේ දුරින්
සලා ඇසි පිය සෙමින් බලා මා දෙස ඉතින්
කලා සපිරූ සඳක් ලෙසින් පායන් නිතින්

දුක සැප ද සැනසුමද නුඹ සමග දරන්නම්
සිනා මල් නුඹට දී ඒ සුවද විදින්නම්
අද හෙවත් සැම දිනත් නුඹ ලගම සිටින්නම්
මේ දුරින් ළඟ ලෙසින් සැම විටම සින්නම්

විශ්ව



කනුට

අහස ඇස් වසා අදුරෙන්
ගෙනුව සව් පොරොවාන
නිදා ගෙන එගේ නොසැලී
නියොල්මනේ හිදී
සුදු හිම පෙහි අදුරින්
අළුපාට වෙලා දිලිහෙන
ගස් අතු දඩු ඉපල් කිළිපොළන
හිනලෙන් ගැහෙන්

උතුරු සුළගේ දගලන
නැලියන ඊතල ඇඟිළි වැද
කැළඹුණ වැව් දිය කිහි කැවී
දුටු එයි නග නගා සුදු පෙණ
දිමුතු දසන් පා හිනැහෙමින්

ඉතිං
මේ මහා ශ්
මං විනැකම නොමෙයි
හිනාවෙන්නෙ නනියම අදුරට ..!

රත්සිරිමල් ප්‍රනාන්දු

සුමිතිර මතක සටහන්

ඒ සුවද
හාස් පුඩු වලට
දැනුණා මොහොතේ..
ගයේ
දිය දහරේ හඬ
සවන වැකුණා මොහොතේ..
මගේ හිත තුළින් ගලා ආ
ඒ සොදුරු සමරුම්..

කුඹුරු යායවල්
රක් අත්තන මල්
කුරුළු හි..
සමනලයින් පියාඹා වීන්
කවුළු පියන්පත් වල වැදෙයි

හිමිදුරයේ පරේවී රැක
වහලය මත රඳන රැකුම්..
ඉර මුදුනට වෙද්දී
වැඩිහිටියන් හිච්චන තුළ
හිමන් හිවයි..
ළමා අපට
ඒ මොහොතේ පියාපත් ලැබෙයි..

දං කැලයේ
කුරුළු පළුරු අතරින්
දුටු පැන සතුටින්
හිරු බැස යන වෙලාවේ
ඔහු සමඟින්
කුඹුරු යාය වල ගෙම් පැටවුන්
තරගයට හී ගයයි .
ඒ සමඟ ළමා අපේ උස් සිතා හඬ
සුළඟට මුසු වේ

ගෙදර පිටුපසින් හමා වන
අළුත් බත ඉදෙන සුවඳ..
හඳේ පළ වෙහි සිතා රැස් දහර,
වලාකුළු අතරින් වීචි බලන විට,
වනමල් සුවඳ දුක හමා යද්දී..
රැහැනියන්ගේ නාදය
මුළු පළාතම රජ කරයි ..

මවගේ උණුසුම ගතට
දැණුන විතසින්
මා තද හින්දට පිවිසෙයි
ඒ හින්දේදී මිහිර සිහින
දුටු බව තාමත් මතකයි ..

රමනා ලක්ෂ්මි ජයසිංහ
බර්ලින්



NEW YEAR POEM

How I wish you Happy New Year
in ruined village Smells of sulphur
Among the dead who never listed?
When they were alive as a human been.

I have seen homeless children
Throw out as human waste in to the rubble.
I have seen mourning rags behind tombs
Tearing to the winds for beloved,
I heard thousand voices locked down in prisons
who were abducted, skinned and raped,
neighbours are disappeared like rain drops
dried on soil in the burn Sun.

An unknown gunman walks around us
Pointing its rough finger to you and me,
How I wish you happy New Year
Among the dead who never knows?
They are silent by our silence.

Sunil Ranasinghe